



# කොවිඩ - 19


රෝගයෙන් මිලදමු

පූර්ණ මග පෙන්වීමක්

A COMPLETE GUIDE - RECOVERING FROM COVID-19

# පටුන


- කොවිඩ් 19 විනාශීත වන්නේ කෙසේදා? 3
- රෝගය බෝවීම පාලනය කරගන්නේ කෙසේදා? 4
- රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ කුමනාකාරයෙන්දා? 5
- ඔබට රෝගය වැලදී ඇත්තාම් නිවසේ දී කළ යුතු දෑ 6
- ඔබට රෝගය වැලදී ඇත්තාම් නිවසේ දී නොකළ යුතු දෑ 7
- ඔබට කොවිඩ් 19 රෝගය වැලදී ඇත්තාම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පැනිය යුතු අවස්ථාවන් 8
- උපස්ථායකයන්ට උපදෙස් 9-10
- කොවිඩ් 19 රෝගයෙන් සුවපත් වීම 11-16
- කොවිඩ් 19 රෝගය සුව වීමෙන් පසු සැලකිම්මන් විය යුතු කරගතු 17-24



# කොට්ඨාස 19 ව්‍යුත්ත වන්නේ කෙසේද?



ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් පිටකරන විට විසිවන කෙප බිඳීන් හෝ නාසයෙන් ගලා වන සාචයන්ගෙන් මෙම වෛරසය ව්‍යුත්ත වීම සිදු වෙයි. විය නාසය, මුඛය හෝ ඇස් මගින් සිරුරටට ඇතුළු වෙයි.



මැතකදී කරන ලද අධ්‍යාපනවලින් හෙපු වී ඇත්තේ මෙය වාතයෙන් බේරු විය හැකි බව ය. නොදුන් වාතාශ්‍රය නොලැබෙන සහ වායුස්ථිකරණය කරන ලද ස්ථානවල මෙම වෛරසය රැඳී තිබීම හේතුවෙන් ආසාදිත පුද්ගලයෙකු සමග සාපු සඩුනාවක් නොමැතිව වුව ද මෙය ආසාදනය විය හැකි ය.

# රෝගය බෝවිම භාළුනය කරගන්නේ කෙසේද?



## නිවසේ රැකිවීම

බඩ වයස අවුරුදු 60ට වැඩි නම් හෝ අවුරුදු 50ට අඩු නම් හෝ විශේෂ රෝග තත්ත්වයන්ගෙන් පෙළුදී නම් හෝ නිවසේ ම යදී සිටින්න.



## මුහුණු ආචාරණයක් කළුදින්න

පිටතට යන සැම අවස්ථාවකදී ම මුහුණු ආචාරණයක් පළදුන්න.



## කමාර දුරස්ථාව

නිවසින් බැහැර සිටින විට අන් අයගෙන් අඩු කේ වත් දුරස්ථාව සිටින්න.



## නිතර සිඛිගේ දුන් කේදුන්න

සඩන් සහ ජලය යොද අවම වශයෙන් තත්පර 20ක් වත් දුන් සේදුන්න.



## පිරිසිදු කිරීම

නිතර ස්පර්ශවන මතුපිටවල් විෂධිජ නාගකයකින් පිරිසිදු කරන්න.



## කමීත ලෙස සෙනා ගැවෙනා ස්ථාන වශ භරින්න

කාර්යාල, සාපේෂු සංකීර්ණ වැනි ප්‍රමාණවත් තරම් නැවුම් වාතය තොමැති, බහුල ලෙස සෙනා ගැවෙනා, මධ්‍යම වායු සම්කරණ සහිත ස්ථාන මග හරින්න.



## ආකෘති දුද්ගලයෙන් දුරක ව සිටින්න



## රෝග ලක්ෂණ වතු වූ සැක්නි වෙළඳ උත්දෙක ලබාගන්න

# රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න කුමනාකාරයෙනිද?

නාසයේ සිරවුතු

ස්වභාවය හෝ

නාසයෙහේ දියර ගැලීම

උනා හෝ සීතල

ස්වභාවය



ගැඳ සුවද දැනීම අඩුවීම,  
රස දැනීම  
අඩුවීම,  
කඩමට ඇති  
ප්‍රියව අඩුවීම



වියලු කැස්ස,  
සේම්ප්‍රතිශාව,  
ලුණර කැස්සම (ලුණර වණාවීම)



කෙරී තුළුම වැඩීම  
හෝ තුළුම  
ගැනීමට ඇති  
අපහසු  
ගරිය



පිසරදාය

ස්වභාවය



වෛහෙස  
සහ නිස බර  
ස්වභාවය



පාවනය



මාංග රේඛි  
සහ  
සිරුරෝ  
වේදනාව

රෝග ලක්ෂණවල බිරපතළ  
බව හෝ එවා පෙන්නුම්  
කිරීමේ කාලය වෙනස් විය  
හැකි ය. බොහෝ පුද්ගලයන්  
සම්බන්ධව සලකා බැලීමේ  
දී රෝග ලක්ෂණ දින 7 - 14  
අතර කාලයක් පවතී.



අතරැම් අයට රෝගල් ගතවන්නට සිදුවුවත්, අතරැම්ගෙන් දිසිදු රෝග  
ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත.

මිඛට මේ අතරන් කුමන හෝ රෝග ලක්ෂණයක් ඇත්තාම්, ඔබගේ  
වෙළුෂවරයා භමු විය යුතු අතර අවශ්‍ය නම් PCR පරීක්ෂණයක් කරන්නට  
මිනු උපදෙස් දෙනු ඇත. ඔබට රෝගය වැළඳී ඇති බව පරීක්ෂණයෙන්  
තහවුරු වුවහොත් මහජන සෞඛ්‍ය නිලධාරී මහතාගේ මගපෙන්වීම මත ඔබ  
නිරෝධායන මධ්‍යස්ථානයක් කර ගොමු කරනු ඇත. PCR පරීක්ෂණය කරන  
දින දිනයේ සිට දින 10ක් ඔබට ව්‍ය යැදු සිටීමට සිදු වේ. විසින් පසුව තවත්  
දින 4ක් නිවසේ දී නිරෝධායනය විය යුතු ය. ඔබගේ නිරෝධායන කාලය  
අවසන් වන්නේ ඉන් පසුව ය.

# ඉඛට රෝගය වැලදී ඇත්තාම් නිවසේ දී කළ යුතු දෑ

- නිවසින් පිටතට තොයන්න. සැමවිටම නිවසේ ම යදි සිටින්න.
- දෑත් පිරසිදුව තබා ගන්න. විශේෂයෙන් වෙටරසය පැවතිය හැකි මුදල් තොටුවූ සහ කාසි, ණය පත් තොශ වෙනත් මත්පිටවල් ස්පර්ශ කිරීමෙන් පසුව ඔබේ දෑත් කිහිප වතාවක්ම සේදු ගන්න.



- කැස්ස සහ කිවිසුම් යවන විට භෞදම කුමය නම් වැළැමට මුහුණාධ ප්‍රංශකාර විය සිදුකිරීමයි.

- සැමවිටම දෙර විසා ඇති වෙනම කාමරයක සිටින්න. හැකි නම් වෙනම නාන කාමරයක් භාවිත කරන්න.


- 70% අසිසොප්‍රොප්ල් (Isopropyl) මද්‍යසාර සහිත විෂේෂ නාගක ප්‍රවත්තයක් ඔබගේ ජංගම දුරකතනය පිරසිදු කරන්න.

- ඔබ ස්පර්ශ කරන සියලු මත්පිටවල් පිසදුමන්න. නිවසේ භාවිත වන සිනැම පිරසිදුකාරකයක් මේ සඳහා යොදු ගත හැකි ය.

- කාමරයෙන් පිටතට යන විට සහ කාමරයට කිසිවකු පැමිණෙන විට මුහුණු ආවරණයක් පලදින්න.

- මුහුණු ආවරණය පැලදීමට පෙර දෑත් සේදන්න. මුහුණු ආවරණය පැලදීමේ දී ස්පර්ශ කළ යුත්තේ කනට දමන රැඳවුම් පමණි.
- ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරගන්න. සමඟ ආහාර වේලක් ගන්න. නිතර ජලය පානය කරන්න. මද්‍යසාරයෙන් වැළැකෙන්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. ගෝරයේ බර යහපත් මට්ටමක පවත්වා ගන්න.
- ඔබගේ රෝග ලක්ෂණ පිළිබඳ දිනපතා සැලකිමෙන් වන්න. පහසුකම් තිබේ නම් සිරුරේ ඔක්සිජන් සංයුතිය නිතර මැන බලන්න.
- නිවසේ සාමාජිකයන්ට සහ ඔබ සමග නිතර වැඩිකටයුතු කරන්නන් හට රෝගය ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා දී ඇති වෙටරස උපදෙස් පිළිපූදින්න.

# ඉඛට රෝගය වැළඳී ඇත්තාම් නිවෙස දී තොකළ යුතු දෑ



- කලඩල තොවන්න. සහ්සුන්ව සිටින්න.
- සේනය ගැවසෙන ස්ථාන කරා තොයන්න. පොදු ප්‍රවාහනය හාවිතයෙන් වැළකෙන්න.
- අතට අත දීමෙන් සහ සිප වැළඳගැනීමෙන් වැළකෙන්න. අධි 6 - 8ක පරතරයක් තබා ගත යුතු අතර ආචාර කිරීම සඳහා වෙනත් කුමයක් අනුගමනය කරන්න.
- දැක් තොස්ද ඔබගේ දැක්, නාසය, මුඛය හෝ මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකෙන්න.
- පැවුලේ සාමාජිකයන් සමග ජලය, බඩුබාහිරාදිය, තුවා හෝ අඟ ඇතිරිලි හවුලේ හාවිතයෙන් වැළකෙන්න.
- වයස්ගත යාතින් හෝ අසුල්වැසියන් හමුවන්නට තොයන්න. අමුත්තන් ගෙන්වා ගැනීමෙන් වැළකෙන්න.
- වෙළුන උපදෙස් ලැබෙන තුරු ස්වයං නිරෝධායනය අඛණ්ඩව සිදුකරගෙන යන්න.

# ඔබට කොට්ඨාසි 19 රෝගය වැලඳී ඇත්තෙම් ඉකමනින්ම වෛද්‍ය උපදෙශ තැකිය යුතු අවස්ථාවන්

ඉඩගේ රෝග ලක්ෂණ පිළිබඳ තිරනුරු අවධානයෙහේ සිටිත්තා. පහත සඳහන් විස් ලක්ෂණයක් හෝ ඔබ අත්දැකින්නේ නම් වහාම වෛද්‍ය උපදෙශ සඳහා යොමුවන්න.



කෙරී භූස්ම වැටීම අයහපත් අතට හැරම/භූස්ම ගැනීම ද්‍ර්ඩ්කර වීම සහ කැස්ස

උතු ගැනීම හෝ නැවත නැවත උතු ගැනීම/උතු තත්ත්වය ගැරන්හිසිටි අංශක 101ව වඩා දින 3කට අධික කාලයක් පැවතීම



පපුලේ විකුණීගට පවතින වේදනාව හෝ ජීඩාකාරී ස්වහාවය

සිනේ අධික නොසන්සුන් ස්වහාවය/ව්‍යුතුල ගතිය

සිරුරේ ඔක්සිජන් සංයුතිය 95%කට වඩා පහළ වැටීම



හිස කෙළින් තබාගත නොහැකි වීම සහ වික දිගට විසේ සිටීමට නොහැකි ස්වහාවය

මුහුණා සහ දෙනොල් නිල් පැහැ ගන්වී තිබීම

# නිවකේ දී ප්‍රතිකාර ලබාදීම සඳහා උත්සවායකයන්ට උත්දෙස්



## මුහුණු ආචාරනාය

- ආසාදිත පුද්ගලයකු සමග විකම කාමරුයක සිටින විට ස්තර තුනක් සහිත සායනික මුහුණු ආචාරනායක් නිසි පරිදි පැවරු සිටිය යුතු ය.
- මුහුණු ආචාරනාය පැවරු සිටින විට ඉදිරි කොටස ස්පර්ශ නොකළ යුතු ය.
- දැහැයෙන් සහ කෙළ ආදි දියරයන්ගෙන් මුහුණු ආචාරනාය තෙත් බවට සහ අපිරසිදු තත්ත්වයකට පත් වී ඇත්තාම් විය වනා මාරු කළ යුතු ය.
- භාවිතයෙන් පසු මුහුණු ආචාරනාය නිසි පරිදි ඉවත දැමීය යුතු ය. ඉවත දැමීමෙන් පසු දැන් නොදින් සේදු ගත යුතු ය.

## දැන්වල පිරසිදු බව

- ආසාදිත පුද්ගලයකු සමග හෝ විවැන්නකු සිටි ස්ථානය ගැවසීමෙන් පසු දැන් නොදින් පිරසිදු කර ගත යුතු ය.
- ආහාර පිළියෙළ කිරීමට පෙර සහ පසු, කෑමරි පෙර, වැසිකිල් භාවිත කිරීමෙන් පසු සහ දැන් අපිරසිදු යැයි හැරෙන සෑම විටකම අවම වශයෙන් තත්ත්ව 40ක් වත් දැන් සේදිය යුතු ය.
- දැන් සේදීම සඳහා සඛන් සහ ජලය භාවිත කරන්න. දැන්වල තුණු දැවිල් පෙනෙන්නට නොමැති නම් පමණක් මළයසාර අඩංගු විෂබේද භාෂකවලින් දැන් පිරසිදු කර ගත යැයි ය.
- දැන් සේදීමෙන් පසු පිසැලුම් සඳහා ඉවත දැමීය හැකි කඩිලිසි අත්පිස්සා භාවිත කරන්න. විවැන්නක් ඔබාගත නොහැකි නම් පමණක් දැන් පිසැලුම් සඳහාම වෙන් කළ පිරසිදු තුවායක් වී සඳහා යොදු ගන්න.

# නිවකේ දී ප්‍රතිකාර ලබාදීම සඳහා උපස්ථායකයන්ට උපදෙස්



## රෝගියාට නිරාවරණය වීම

10

- විශේෂයෙන් මුඩයෙන් හෝ නාසයෙන් ගලා වින දියර වැනි කාර්යක සාධාරණයන් සංස්කරණ ස්ථාපිත කිරීමෙන් වැළකෙන්න.
- රෝගියා සමග කටයුතු කිරීමේදී අන්වයුම් භාවිත කරන්න. අන්වයුම් දැමීමට පෙර සහ ගැලවීමෙන් පසු දැන් හොඳුන් පිරිසිදු කරගන්න.
- රෝගියාට ආසන්නතම වට්ටිවාවේ ඇති විෂයීජ පැවතිය හැකි බඩුහාන්ඩ් භාවිතයෙන් වැළකෙන්න. (දුම්විට්, ආහාර ගන්නා බඳුන්, දීසි, තුවා සහ අඛ ඇතිරිම් හවුලේ භාවිතයෙන් වැළකෙන්න)
- රෝගියාට ආහාර ලබාදීය යුත්තේ ඔහුගේ/අයගේ කාමරය තුළ දී පමණි.
- රෝගියා විසින් භාවිත කළ බඩුහාන්ඩ් සහ අනෙකුත් උපකරණ අන්වයුම් පැවතු සංඛ්‍යාව/පිරිසිදුකාරක සමග පෙන් යොදා පිරිසිදු කරගත යුතු ය.
- උපකරණ භාවිතයට ගැනීමේ වරදක් නැත.

# කොට්ඨාසි 19 රෝගයෙන් සුව්‍යතාව වීම

මධ්‍ය කොට්ඨාසි 19 රෝගයෙන් සුව්‍යතාව වෙමින් සිරින්හේ නම් හෝ රෝහල්ගතව සිටි නැවත පැමිණා සිරින්හේ නම්, ඔබට තුරුපුරුදු ජීවිතය ඇරූණීමට පෙර දිනපතා යම් යම් විශේෂීත තුරුපුරුදු ඇති කර ගත යුතු ව තිබේ.

## කොට්ඨාසි 19 රෝග වැළඳී තිබූ කාලයේ කහ ඉන් අනතුරුව දැකිය හැකි රෝග ලක්ෂණ

- සිරුරු අප්‍රානික බව සහ ඉක්මතින් තෙහෙරිවුවට පත් වීම
- පුස්ම ගැනීමේ අපහසු බව. සුළු ගාර්ටක ක්‍රියාකාරීත්වයක දී වුවත් පුස්ම ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වීම
- පපුලේ සිරුවනු ස්වභාවය සහ අධික සෙම ගතිය
- සෙම සමඟ කැස්ස
- ආහාර අරුවිය සහ රස දැනීම වෙනස් වීම
- හිසරදය
- සිත සන්සුන්ව තබාගැනීමේ අපහසු බව
- කාංසාව සහ බිඟ
- නින්ද නොයැම

බරපතළ සංකුලතාවත් ඇති පුද්ගලයන්ට දැක්වී සන්කාර එකකයක අධාර සහ පුස්ම ගැනීම සඳහා අවශ්‍ය උපකරණවල සහාය ලබා දිය යුතු වේ. විය ඔවුන්ගේ දැරුකකාලීන ගාර්ටක සහ මානසික සෞඛ්‍යය රැකගැනීම සඳහා මතා පිටිවහලක් වනු ඇත. පුස්ම ගැනීම සඳහා වූ අධාරක උපකරණය ඉවත් කිරීමෙන් පසුව වුව ද බොහෝ අවස්ථාවල දී ග්‍රෑව්‍යනය සඳහා තවදුරටත් සහයෝගයක් ලබාදෙන්නට සිදුවන බව පෙනෙන්නට තිබේ. විවැනි අයට තිවසේ දී ද අධ්‍යාච්චිව ඕක්සිජන් ලබාගත හැකි උපකරණයක (Continuous Positive Airway Pressure (CPAP) ventilator) සහාය ලබා දීම වඩාත් සුදුසු වේ.



# කොට්ඨංශ 19 රෝගයෙන් සුවහත් වීම

## වියලු කැස්ස පාලනය කිරීම


වියලු කැස්ස යනුවෙන් හඳුන්වනු ලබන්නේ කසින විට උගුරු ඇතිවන අධික වේදනාකාරී තත්ත්වයයි. විම තත්ත්වය පාලනය කරගන්නේ මෙයේ ය.

- ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න (ඇල් මැරැණු ජලය වඩාත් සුපුළු ය.)
- ශිල්ම පහසු කරවනු ලිතිස ජලය උගුරු බැංතින් පානය කරන්න.
- මේ පැනී සහ දෙනී වැනි දේ පානය කිරීමෙන් වියලු උගුරුට සහනයක් ලබා දිය හැකි ය.
- වියලු කැස්ස සුව්පත් කරගැනීම සඳහා ප්‍රමාණ පානය ආශ්චර්යා කරන්න.
- මුතු මූණු ජලය හෝ බෙටර්ඩින් වැනි විෂම්බිජ නාභක උගුරු සේලුම් උගුරු මගින් උගුරු කළතා සේදු හැරීම මගින් වියලු, වනු වූ ස්වභාවයෙන් යුතු උගුරු සුව්පත් කළ හැකි ය.
- උගුරු සුව්පත් කළ හැකි පානයක් හෝ ජලය අසුල නොමැති අවස්ථාවක ඔබට කැස්ස ඇති ව්‍යවහාර්, යමක් ගිවිත ක්‍රියාව වික දිගට සිදු කරන්න.

## කෙටි කැස්ස පාලනය කිරීම

කෙළ ගසා නිතර සෙම පිටකිරීම අවශ්‍ය වන බැවින් සෙම සහිත කැස්ස පාලනය කිරීම තරමක් දුෂ්කරු ය. නියමිත පරිදි කෙළසමග සෙම පිට කිරීම ඉතා වැදගත් වේ.

- නිතර ජලය පානය කරන්න.
- පෙනහලුවල සිර වී ඇති සෙම බුරුල් විම සඳහා අඩුම තරමක් ද්‍රව්‍ය තුන්වරක්වත් ප්‍රමාණ ආශ්චර්යා කරන්න.
- උඩුඩු අතර නොව වම් ඇලයට හෝ දකුණු ඇලයට හැරී නිදුගන්න. විටිට සෙම වඩාත් ඉක්මනින් සිරයෙහින් පිට වේ.
- කාමරය තුළ ඇවිදුන්න. සිරයෙහි ක්‍රියාකාරී විම තුළින් පෙනහලු ක්‍රියාකාරීත්වය ඉහළ යන අතර සෙම පිටවීම වඩාත් ඉක්මන් තත්ත්වයට පත් කර ගත හැකි ය.




# කොට්ඨාස 19 රෝගයෙන් කුවත්ත වීම

## තෙහෙරුවු සචක්‍ය තාලනය කිරීම

නිදුන්ගත තෙහෙරුවුව ද මේ නමින්ම හැඳුන්වෙන බව සලකන්න.

සත්‍ය භයකට වඩා කළේ පවතී. තෙහෙරුවුව නිසා ගාරීරක එලුයිනාව අඩු වේ.



## තෙහෙරුවු තාලනය කරගන්නේ මෙයෙය.

- ගාරීරක සහ මානසික වශයෙන් අනියෝගාත්මක කාර්යයන් සැලසුම් කරන්න. ව්‍යාවත්ත නැවතන් සිදු කරන්න.
- සමාජ දුරස්ථාව ද පවත්වා ගතිමින් වික තැනකටම වී කාලය ගත කිරීම නවතා දැමීම තුළින් ගාරීරක සහ මානසික සංවර්ධනය ඇති කරගත හැකි ය.
- සතියේ දිනවල නිවාසුවක් ගෙන කාලය ගත කිරීම.
- වැඩ කරන කාලය තුළ ඔබගේ කාර්යයන් නිම කිරීමට සහ නින්ද බඩා ගැනීමට හැකි වන පරිදි ද්‍රව්‍යෙක් වැඩකටයුතු සැලසුම් කිරීම.

# කොට්ඨංශ 19 රෝගයෙන් සුවහත් වීම

## ඡිඛ මානසික සෞඛ්‍ය පිළිබඳ කැලක්මීමක වීම

මේ රෝගය ඡිඛ මානසික සෞඛ්‍ය කෙරෙහි ද බලපෑම් කරයි. මෙය ආකාරන්‍ය නිසා ඇති විය හැකි මානසික බලපෑම් කිහිපයක් මෙයේ සඳහන් කළ හැකි ය.

- ඡිඛ සෞඛ්‍ය, ඡිඛ ඇදරණීයයන්ගේ සෞඛ්‍ය, ඡිඛ මූල්‍යමය තත්ත්වය හෝ රැකියාව හෝ ඡිඛ අවශ්‍ය සේවන් අනිම් වේය යන බිඟ සහ කන්සේල්ලු
- සමාජයෙන් අපියිරතියක් ලැබේ යැයි ඇති බිඟ
- නොවුවසිල්මත්කම, කේපය සහ ව්‍යාකුලත්වය
- බ්ලාපොරොත්තු කඩ්ටිම සහ තතිකම
- සකම දෙයක්ම ව්‍යා ව්‍යුතු ස්වභාවය, කාංසාව, දෙම්ිනස, නින්ද නොයම, කිසිවක් පිළිබඳ බ්ලාපොරොත්තු නොමැති ස්වභාවයකින් පසුවීම

## මෙය වළකවා ගැනීම කදා මේ උපදෙශ පිළිගැනීම.

- නිතර රුපවාහිනී ප්‍රවිෂ්තීන් භාරුණීම නවනා විවේකයක් ගන්න.
- ආදරණීයන් සමඟ කාලය ගත කරන්න.
- ඡිඛ විනෝදණ කෙරෙහි යොමු වන්න.
- ප්‍රමාණවත් තරම් විවේකයක් ලබාගන්න.
- සෞඛ්‍ය සම්පත්න ආහාර වේලක් ලබාගන්න.
- ඡිඛ ගෙරීර සෞඛ්‍ය යහපත් යැයි හැරු නම් සැහැල්ලු ව්‍යායාමවල තීරු වන්න.
- ඡිඛ අසනීප තත්ත්වයන් නොසැගවන්න.
- සුවපත් ව්‍යවන් පිළිබඳ ධනාත්මක තොරතුරු බෙදාගන්න.



# කොට්ඨාසි 19 රෝගයෙන් සුවත්ත වීම


## සෞඛ්‍ය සම්බන්ධ ආහාර රටාවක් පවත්වා ගැනීම

ආසාදනය වන්නට පෙර, ආසාදනය වූ කාලය අතරතුර සහ ආසාදනයෙන් පසුව යහපත් පෝෂණ ගුණය ඉතා වැදගත් ය. කොට්ඨාසි 19 ආසාදනය, ආහාර සහ අතිරේක ආහාර සැපයුම් මගින් වළක්වාලිය නොහැකි නමුත්, ගක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධ්‍යාතියක් සඳහා සෞඛ්‍ය සම්පත්න ආහාර රටාවක් පවත්වා ගැනීම ඉතා වැදගත් ය.

### ආරක්ෂාකාර ආහාර

විටමින් සහ බනිජ අඩංගු ආහාර ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා සැලකිය යුතු කාර්යයක් සිදු කරයි.

විටමින් ඒ, ඊ සහ සී, බනිජ (සින්ක්, තම්, යකඩ ආදිය) සහිර පලතුර සහ ව්‍යුවල ප්‍රතිශක්තිකරණ පද්ධ්‍යාතියේ සංවේදීතාව වර්ධනය කරයි.



### යුරිය වර්ධනය කරවන ආහාර

ධාන්‍ය (බත්, තිරිගු, බඩි ඉරුණ වැනි), මේදය/තෙල්, සින් ආදි ආහාර කාබොහයේට්‍රෝරිවලිත් පිරිපුන් අතර යුරියට ගක්තිය ලබා දෙයි.

මස්, කිරි, කිර භාණිත නිෂ්පාදන යුරියට ප්‍රෝටීන් ලබා දෙයි.

### ප්‍රතිශක්ති වර්ධනය

ආසාදනේද වෙදා කුමයට අනුව ප්‍රතිශක්තිය වර්ධනය කරවන ආහාර

- ඔඩංගය තේ, විවිධ ක්‍රියා වර්ග
- ආහාර පිසිමේ දී ඉගුරු සහ සුදු එළඟු භාවිතය
- යුරියේ ජල සාහ්දුනය පවත්වා ගැනීම සඳහා ඇල් ජලය සහ උණු ජලය පානය කිරීම



# කොට්ඨාස 19 රෝගයෙන් සුවහත් වීම

## නිරෝගිව සිටීමට උපදෙස්

දෙළංගික කැබුරු  
පරිපෙශේපනය  
කුඩා ආහාර  
වේල් 5 - 6 කින්  
සපුරා ගන්න



කෙදි සහිත ආහාර,  
ධාන්‍ය සහ මාංග  
ආහාර ලබා ගන්න



දිනපතා නැවුම්  
පලතුරු 4 - 5  
විතාවක් ලබා ගන්න



දිනකට ප්‍රති මූල්‍ය  
2ක් වත් අඩුම තරම්න්  
පානය කරන්න

ආමන්ඩ් වැනි  
ප්‍රතිඵිස්සිකාරක  
ආහාර දිනපතා  
වෙළා ගන්න

ආහාර පිසීම  
සඳහා ඉල්ලී,  
කැනෙක්ලා, සහල්  
නිවුධිවෙන් ලබා  
ගන්නා තෙල් හෝ  
අඩ තෙල් යොද  
ගන්න. සැම  
මාස 3ට වරක්ම  
තෙල් වර්ග මාරු  
කරන්න



නිවසේ පිළියෙළ  
කළ ආහාර  
කැමට ගන්න



ආහාර වේල්  
මග නොහරන්න.  
නියමිත වේලාවට  
ආහාර ගන්න

මුණු, සැකසු  
ආහාර සහ කල්  
තබාගැනීමට  
හැකි ආකාරයෙන්  
සකස් කළ ආහාර  
භාවිතය  
අඩු කරන්න

මොළසාර සහ  
දුම් පානයෙන්  
වැළැකෙන්න

# කොට්ඨාස 19

## කුව වීමෙන් පක්‍රාන්තික ප්‍රාග්ධනය

### යක්තිය සහ ව්‍යවහාරයේ ගැනීම

වෛද්‍යය නිසා පෙන්නලුවලට සහ අනෙකුත් අවයවයන්ට ඇති වූ භානි සුවපත් වීමෙන් පෙර තිබූ තත්ත්වයට ගැටුයා නැවත වර්ධනය වීම සඳහා තරමක කාලයක් ගත විය හැකි ය. ඔබගේ දැනට පවතින ගක්ති මට්ටම් සහ සීමාවන් දැන හඳුනාගෙන විය අවශ්‍ය පරීඩ් සකස් කරගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් වැදුගත් වේ.

### පහත කරනු ලබව මෙහිදී වැදුගත් විය හැකි ය.

- ඔබගේ පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ සහයෝගය ලබා ගන්න.
- නැවත ගක්තිය වර්ධනය කරගැනීම සඳහා කුම්ක ලෙස පියවර තබන්න.
- ඔබේ ප්‍රේටිතයේ ඇතැම් දේ ප්‍රතිසංචිතානය කරන්න. විවිධ නැවත ගක්තිය ලබා ගන්නා තුරු එවාට වැය කළ යුතු ගක්තිය අවම මට්ටමක තබාගත හැකි විනු ඇත.
- නිතර භාවිතයට ගන්නා බඩුබාහිරාදිය පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක තබන්න.
- ඔබගේ ක්‍රියාකාරකම්වල මුළු තැන දිය යුත්තේ මොනවාටදැයි සිතා බලන්න. අත්‍යවශ්‍යම දේවල් පමණක් සිදුකරන්න.
- විවිධ ක්‍රියාකාරකම් අතරතුර ප්‍රමාණවත් තරම් විවේකයක් ලබා ගන්න.
- ගැටු ඇති ප්‍රතිසංචිතානය වීම වළක්වා ගැනීම සඳහා පහසුවෙන් ප්‍රතිසංචිතානය විය හැකි උසක බඩුබාහිරාදිය ගබඩා කොට තබන්න.
- ක්‍රියාකාරකම් අතරතුර පහසුවෙන් සහ කුම්ක ලෙස ගැවසනය සිදුකරන්න.
- වැඩි ගැටු ඇති වැයවහ ක්‍රියාකාරකම්වල නොයෙදෙන්න.
- නිතර ගැවසන ව්‍යුහය සිදුකරන්න.



# කොට්ඨාස 19

## ක්‍රව වීමෙනු ජ්‍යෙෂ්ඨ

### ව්‍යායාම කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

කොට්ඨාස 19 රෝගය බිරුපත්‍රා ලෙස වැළඳී සුව තුවාට පසු ගේරය යැමි ප්‍රකාශන් තත්ත්වයට පත්වීම සඳහා කරන ව්‍යායාමවලින් පහත සඳහන් ප්‍රතිලාභ ලැබේ.



ගේර සුවතාව  
වර්ධනය  
වේදි.



ඁ්‍රවන  
අපහසුතා  
අවම කරයි.



ඁක්තිය  
වඩවයි.



විශ්වාසය  
වර්ධනය  
කරයි.



සිත්මේ  
ඁක්තිය  
වැඩිදියුණු  
කරයි.



සමඛරතාව  
සහ ගාර්ඩක  
සමායෝජනය  
වර්ධනය  
කරයි.



මාංග  
පේෂින්ගේ  
ඁක්තිමත් බව  
වඩවයි.




ආතතිය අවම  
කොට මානසික  
තත්ත්වය  
වර්ධනය  
කරයි.

# කොට්ඨාස 19

## කුව වීමෙන් තකු

### වයාගාම කිරීම කළකා අනුගමනය කළ යුතු කරයුතු

- වයාගාම කිරීමට පෙර ගැරුණ උත්තුසූම් කර ගත යුතු අතර වයාගාම කිරීමෙන් පසු ගැරුණ සන්සුන් කර ගත යුතු ය.
- ලිහිල්, පහසු ඇඳුමක් ඇඳුය යුතු අතර පහසු පාවහන් යුවුලක් පැලුදිය යුතු ය.
- ආහාර වේශකින් පසු වයාගාම කරන්නට පෙර අඩුම තරමේ පැයක පමණ කාලයක්වන් විවේකිව සිටින්න.
- ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
- ඉනා උත්තුසූම් කාලගුණ තත්ත්වයක් යටතේ වයාගාම කිරීමෙන් වළකින්න.
- අධික සීතල කාලගුණ තත්ත්වයක් පවතින විට නිවස තුළ වයාගාම කරන්න.



බිඩු පහත ඉක්ත්‍ය තහළ වන්නේ නම් වයාගාම නොකර සිටින්න.  
වයාගාම කරමින සිටියේ නම් එය නවත්වන්න.

- ඔක්කාරය හෝ අසිනිප ස්වහාවය
- කරකැවිල්ල හෝ හිස කැක්කම
- බරපතල ලෙස කෙටි භූස්ම වැටීම
- වේදනාකාරී බව වැසි වීම
- සිරුර අධිකව තෙතබරින වන ලෙස දුහඩිය දැමීම
- පසුව සිරවන ස්වහාවය

# කොට්ඨාස 19

## කුව වීමෙන් තක්

### ව්‍යායාම වර්ග

යිරිය උත්තුත්ම් කිරීමේ ව්‍යායාම



### කුවකා ව්‍යායාම

- වික තැන ඇවේදීම
- වික තැන උඩ පැනීම
- ඇවේදීම
- එකාකාකා රිද්ධීමකට  
සෙමින් දිවීම හෝ  
බසිසිකල් පැදීම

### යක්තිය ව්‍යවහාර ව්‍යායාම

- බර විසැවීමේ ව්‍යායාම
- බින්තියකට බර වී පූජ්-අප්ස් ව්‍යායාම සිදු කිරීම
- පැන්තකට දැක් විසැවීම
- ඉදුගැනීම සහ සිටිගැනීම
- දුන්හිස් නැවීම සහ දිගහැරීම
- උඩ විසැවීම සහ පහත් කිරීම

### යිරිය සහුතු කරන ව්‍යායාම

යිරිය සහුතුන් කරන ව්‍යායාම අවම වශයෙන් මිනින්දු 5ක් වත් කළ යුතු අතර අවසානයේ දී ග්‍රෑසනය සාමාන්‍ය තන්ත්වයට පත් විය යුතු ය. ආසන්න වශයෙන් මිනින්දු 2ක් වත් මද වේගයෙන් ඇවේදීම හෝ සහුතුන් ලෙස ඇවේදායාම සිදු කළ හැකි ය.



# කොට්ඨාස 19


## කුව වීමෙන පත්‍ර

වයාම් වර්ග  
මාංග පේඩි ඇඳෙන වයාම



### අවකන වයාම

- උදුර ව්‍යාම
- ගෝග ව්‍යාමවල ඇති ග්‍රෑවසන ව්‍යාම
- 'හම් ඩිර්මේ' ව්‍යාම
- නිදන ඉරියවිවෙන් සිදු කරන ග්‍රෑවසන ව්‍යාම



### පත්‍ර තුදුශය ආශ්‍රිත වයාම



පෙනහලු ගක්කිමත් කිරීම සඳහා Incentive Spirometry නම් උපකරණය භාවිතයෙන් සිදු කරන ග්‍රෑවසන ව්‍යාම

- මේ උපකරණයේ මුඩයට තබන කොටස මුවේහි තබා තොල්ව්ලින් හොඳුන් තද කරගන්න.
- විහි දරුකකයේ අගය ඉහළ යන පරිදි සේමීන් සහ ගැඹුරන් ප්‍රස්ථීම ගන්න.
- මුවට තබන කොටස ඉවත් කොට අඩුම තරමින් තත්පර 3ක් වත් ප්‍රස්ථීම අල්ලාගෙන සිටීන්න.
- සාමාන්‍ය පරිදි ප්‍රස්ථීම පිට කරගන්න.

### බැඳුනු වයාමය

බැඳුන් සිම්බිම මගින් මහා ප්‍රාවේරය සහ ඉල අටට විහිදීමටත්, ප්‍රසාරණය වීමටත් හේතු වන අන්තර්පර්ශ්‍රක මාංග ජේඩි ගක්කිමත් කරයි.

# කොට්ඨාස 19

## ක්‍රව වීමෙනු තකු

අවකන දූෂකරණාව ඉහිල් කරගන්නේ කෙකේද?



හිස උස්ව තබා පැත්තකට ඇඟු වී වැතිර සිටීම. හිසට සහ ගෙළ පුද්ගලයට ආධාරක ලෙස කොට්ට තබා, හිස ඔහුවා පැත්තකට හැරී වික් දැනුහිසක් නවා තබා ගැනීම.



මෙසයක් අසල පුවුවක හිඳ, හිස ඉදිරියට නැඹුරු වන සේ ඉදැගනීම. මෙහිදී හිස කොට්ටයක් මත තබා ගත යුතු ය. දැන් මෙසය මත තබා ගත යුතු වේ.



මෙසයක්  
නොමැතිව පුවුවක  
හිඳ ඉදිරියට නැවී  
සිටීම. මෙහිදී දැන්  
ලකුල මත තබා  
ගත යුතු වේ.



සිට්තෙන ඉදිරියට  
මඳක් නැවී සිටීම.  
මෙහිදී දැන් පහෙල්  
පත්තක හෝ වෙනත්  
ස්ථාවර මතුපිටක  
තබා ගත යුතු වේ.



ඩිත්තියකට පිටුපස හරවා  
කොන්ද ඩිත්තියට තද  
වන සේ හේත්තු වී සිටීම.  
දෙපා මඳක් දිග හැර  
ඩිත්තියේ සිට අඩියක්  
පමණ ඉදිරියෙන් තබා  
ගත යුතුය.

# කොට්ඨාස 19

## ක්‍රව වීමෙනු ජයා

### ඡිඛගේ කටහඩ සම්බන්ධ ගැටුලු තිරුකරණය කරගැනීම්

කොට්ඨාස රෝගය වැළදීමෙන් පසු ඇතැම් පුද්ගලයන්ගේ කටහඩ සම්බන්ධ ගැටුලු ඇති විය හැකි ය. ඡිඛගේ කටහඩ ගොරෝසු හෝ දුර්වල තත්ත්වයක පවතී නම් පහත කරගතු පිළිබඳ සැලකිමෙන් වීම වැදගත් ය.

- පහසුවක් දැනෙන විට පමණක් කතා කරන්න. කටහඩ වර්ධනය කර ගැනීමට නම් නිතර කතා කළ යුතු වේ.
- අපහසුවෙන් කතා කරන්නට උත්සාහ නොගන්න. කොළඹ ස්වරයෙන් කතා කරන්නට තැන් නොකරන්න. විය ස්වර තත්ත්වමෙට වෙනෙසකි. උස් භාෂිත් කතා නිර්මෙන් වැළැකෙන්න.
- විවේක ගන්න. කතා කරම් සිටින විට ප්‍රාන්තීම ගැනීමේ දුෂ්කරතාවක් ඇති වේ නම්, වෙනෙස වී වැඩ නිර්මෙන් වැළැකෙන්න. ශ්වසනය පිළිබඳ අවධානය ගොමු කරම්ත් නිද සන්සුන්ව සිටින්න.
- කටහඩ වෙනෙසට පත් නොකර ඡිඛගේ හඩ පුහුණු වන පරිදි තනිවම කතා කරන්න.
- කතා නිර්ම දුෂ්කර නම් හෝ අපහසුතාවක් ඇති කරන්නේ නම් සන්නිවේදනය සඳහා ලුවීම, ජංගම දුරකතන ඔස්සේ පණ්ඩි යැවීම, අංගවලනය වැනි වෙනත් තුම භාවිත කරන්න.
- ඔබේ කටහඩ වර්ධනය කර ගැනීම සඳහා ජලය උගුර බැඟින් නිතර පානය කරන්න.




# කොට්ඨාස 19

## ක්‍රුව වීමෙන් ජය

අවධානය යොමු කිරීම, මතකය සහ පැහැදිලි ලෙස කළුපනා කිරීම සමඟාත්‍ය ගැටුව විකලු ගැනීම

- මොළයේ ත්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීම සඳහා කාරීරක ව්‍යායාමවල නිරත වන්න.
- මොළයට බඩා දිය හැකි ව්‍යායාම දූෂ්කරණාවයෙන් වැඩි භමුත් ඔබට පෙනු කර ගත හැකි අනියෝගයන් ඇති කරගන්න.
- ඔබ විසින් කළ යුතු කාර්යයන් ඔබට මතක් කොට දීම සඳහා ලැයිස්ත්‍රු, සටහන් ආදිය භාවිත කරගන්න.
- අධික වෙනස නොදුනීම සඳහා විවිධ ත්‍රියාකාරකම් කුඩා පියවරයන්ට බෙදා සිදු කරගන්න.





අ.ඡ.මී.ඩී.ගුණසේන පදනම වෙතින් පිළෙන  
තිලිණයක්



[www.mdgunasenafoundation.com](http://www.mdgunasenafoundation.com)

Sources:

Ministry of Health & Family Welfare Guidelines  
WHO guidebook for Support for Rehabilitation Self-  
Management after COVID-19- Related Illness  
US- Centre for disease Control (CDC)